



ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல.
My No.

BDU/E/PS/UP/ /2022/37

ඔබේ අංකය
உமது இல.
Your No.

දිනය
திகதி
Date

2022 ජූනි 02 දින.

ජාතික විගණන උප කාර්යාලය
මහා නගර සභාව,
බදුල්ල

සභාපති,
උච්චරණගම ප්‍රාදේශීය සභාව.

උච්චරණගම ප්‍රාදේශීය සභාවේ 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) උප වගන්තිය ප්‍රකාර විගණකාධිපති සම්පිණ්ඩන වාර්තාව

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්ව විගණනය කළ මතය

උච්චරණගම ප්‍රාදේශීය සභාවේ 2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සමග සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) උපවගන්තියේ විධිවිධාන ප්‍රකාරව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ඉදිරිපත් කළ යුතු මාගේ වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මාගේ වාර්තාවේ තත්ත්ව විගණනය කළ මතය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණු වලින් වන බලපෑම හැර මූල්‍ය ප්‍රකාශන වලින් 2021 දෙසැම්බර් 31 දිනට උච්චරණගම ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්ව විගණනය කළ මතය සඳහා පදනම

(අ) ගිණුම්කරණ අඩුපාඩු

- සමාලෝචිත වර්ෂයේ අවසාන මාස තුනට අදාළ ලැබිය යුතු මුද්දර ගාස්තු ආදායම රු. 3,031,418 ක් ගිණුම්ගත නොකිරීම හේතුවෙන් මෙහෙයුම් ආදායම හා ජංගම වත්කම් එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.



- (ii) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ගිවිසුම් වලට එළඹ වැඩ ආරම්භ කර නොතිබූ රු.1,422,545 ක වටිනාකමක් ඇති කර්මාන්ත 02 ක් සමාලෝචිත වර්ෂයේ මූලධන වියදමක් ලෙසට ගිණුම්ගත කිරීම නිසා එම ප්‍රමාණයෙන් මෙහෙයුම් ආදායම අඩුවෙන්ද ජංගම බැරකම් වැඩියෙන්ද ගිණුම්ගත කර තිබුණි.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට අනුකූලව මා විසින් විගණනය සිදු කරන ලදී. මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වවගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විස්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත් ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ආර්ථික තීරණ ගැනීමේදී ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍යත්වයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනයෙන් හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව කළමනාකරණය දැනුවත් කරන ලදී.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව උච්චතරණගම ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත්ව ඇත.

1.6 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, හා රෙගුලාසි වලට යොමුව	වටිනාකම රු.	අනුකූල නොවීම
(අ) <u>1987 අංක 15 දරන ප්‍රාදේශීය පනත</u>		
159(1)	586,404	කුලියට දෙන යම් ස්ථානයක කුලිය වශයෙන් අය විය යුතු මුදල, ඒ මුදල අයවිය යුතුව තිබුණු දින සිට දින 14 ක් ඇතුළත ප්‍රාදේශීය සභාවට අය කරගත යුතු වුවද, එසේ සිදු කර නොතිබුණි. එමෙන්ම හිඟ කඩ කාමර බදු කුලී අය කරගෙනද නොතිබුණි.
(ආ) <u>ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි</u>		
මුදල් රෙගුලාසි 571	324,853	වසර 02 කට වැඩි කාලයක් ඉක්ම වූ විවිධ තැන්පතු නියාදනය කළයුතු වුවද, තැන්පතු 22 ක් සම්බන්ධයෙන් එසේ සිදුකර නොතිබුණි.
(ඇ) 2009 සැප්තැම්බර් 18 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛ PF-437		වාහන රක්ෂණවරණයක් ලබා ගැනීමේදී නියෝජිතයින්ගේ සේවය ලබා නොගෙන සෘජුවම රක්ෂණවරණය ලබාගත යුතු වුවද, සභාවට අයත් වාහන 05 ක් සඳහා රක්ෂණවරණය අලුත් කිරීමේදී රක්ෂණ නියෝජිත සේවය ලබාගෙන තිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරනලද මූල්‍ය ප්‍රකාශනය අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.17,308,374 ක් වූ අතර, ඊට අනුරූපිව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.14,815,543 ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයේ රු.2,492,831 ක වර්ධනයක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබුණු ඇස්තමේන්තු ගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

	ආදායම් ප්‍රභවය	2021				2020			
		ඇස්තමේන්තුගත ආදායම්	බිල්කළ ආදායම්	රැස්කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම්	බිල්කළ ආදායම්	රැස්කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
		රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i)	වරිපතම් හා බදු	3,019,540	3,164,415	2,590,052	574,363	3,019,540	3,215,058	2,375,093	839,965
(ii)	කුලී	1,008,480	1,026,736	719,801	306,935	972,700	983,736	772,330	211,406
(iii)	බලපත්‍ර ගාස්තු	950,000	1,021,021	1,021,021	0	950,000	1,020,175	1,020,175	0
(iv)	වෙනත් ආදායම්	815,000	1,734,050	1,567,563	166,487	1,526,800	1,652,625	1,652,625	0
	එකතුව	5,793,020	6,946,222	5,898,437	1,047,785	6,469,040	6,871,594	5,820,223	1,051,371

ඉකුත් වර්ෂයේ බිල්කළ ආදායමේ ප්‍රතිශතයක් ලෙස රැස් කළ ආදායම සියයට 84.7 ක් වුවද, සමාලෝචිත වර්ෂයට අදාළව එම ප්‍රතිශතය සියයට 84.9 ක් දක්වා සුළු වශයෙන් වර්ධනය වීම හේතුවෙන් ඉකුත් වර්ෂය අවසානයේ පැවති මුළු හිඟ ආදායම සමාලෝචිත වර්ෂයේදී ඉතාම සුළු ප්‍රමාණයකින් අඩු වී තිබුණි.

කෙසේ වුවද, මෙම තොරතුරු සහ මූල්‍ය ප්‍රකාශන වල දැක්වෙන තොරතුරු අතර වෙනස්කම් පැවති බවද නිරීක්ෂණය විය.

2.2.2 හිඟ ආදායම් පිළිබඳ විස්තර සහ කාල විශ්ලේෂණය පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	හිඟ ආදායම	හිඟව ඇති කාලය
	රු.	
කුලී	306,935	වසරක කාලයක්
ජල ගාස්තු	1,108,872	
පොළ ගාස්තු	597,051	
	2,012,858	

2.2.3 උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු උසාවි දඩ රු.19,429,538 ක් හා මුද්දර ගාස්තු රු.5,092,693 ක් අය කරගෙන නොතිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්ය සාධනය

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන්, ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

- (අ) සභාවට අයත් කඩ කාමර 82 ක් බාහිර පාර්ශ්වයන්ට බදු පදනම මත කුලියට ලබාදී තිබුණු අතර, කඩ කාමර 46 ක බදු ගිවිසුම් කාලය වසර 2 - 10 ක් අතර කාලයක් ගතවී තිබුණද, නව ගිවිසුම් වලට එළඹ නොතිබුණි.
- (ආ) 2018 වර්ෂයට පෙර සිට පැවත එන කර්මාන්ත ණයහිමි ශේෂය රු.1,900,824 ක් පියවා නොතිබුණි.
- (ඇ) වසර 02 කට අධික කාලයක සිට පැවත එන කර්මාන්ත ණය හිමියෝ රු. 4,202,416 ක් සමාලෝචිත වර්ෂයේදී නිරවුල් කර නොතිබුණි.

3.3 මානව සම්පත් කළමනාකරණය

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සභාවේ කාර්ය මණ්ඩලයේ පැවති තනතුරු 02 කට අදාළ පුරප්පාඩු 02 ක් පුරවා නොතිබුණි.

3.4 විධිමත් ලෙස ලේඛන පවත්වා නොගැනීම

ප්‍රාදේශීය සභාව සතුව එකතුව රු.44,016,781 ක් වූ මාර්ග තලනය, බැංකෝ යන්ත්‍රය, කම්පැක්ටරය, ඩ්‍රම්ප් ට්‍රක් රථය සහ ට්‍රැක්ටර් රථය එක් එක් දිනවල විවිධ කාර්යයන් සඳහා උපයෝජනය කර ගැනීම පිළිබඳ විධිමත් ලේඛන පවත්වාගෙන යාම සිදු කළ යුතු වුවද, එවැනි ලේඛන විධිමත්ව පවත්වාගෙන ගොස් නොතිබුණි.

කෙසේ වුවද මාර්ග තලනය, බැංකෝ යන්ත්‍රය, කම්පැක්ටරය, ඩ්‍රම්ප් ට්‍රක් රථය සහ ට්‍රැක්ටර් රථය වෙනුවෙන් පමණක් සමාලෝචිත වර්ෂය තුළ රු.154,427 ක් හා රු.721,600 ක් පිළිවෙලින් ඉන්ධන හා අලුත්වැඩියා වියදම් දරා තිබුණි.

4. ගිණුම් කටයුතු භාවය හා යහපාලනය

අයවැය පාලනය

සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ප්‍රාදේශීය සභාව පිළියෙල කර තිබුණු අයවැය ලේඛනය අනුව ඇස්තමේන්තු කල ආදායම් හා වියදම්, වර්ෂයේ තරා ආදායම් හා වියදම් සමඟ සැසඳීමේදී ආදායම් විෂයයන් 02 ක සියයට 20 සිට සියයට 70 දක්වාද, වියදම් විෂයයන් 05ක සියයට 37 සිට සියයට 54 දක්වාද විචලනයක් පැවතුණි. මේ අනුව අයවැය ලේඛනය ඵලදායී පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණි.



ආර්.පී. රනේරාජරත්න
 ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති
 විගණකාධිපති වෙනුවට.

ආර්.පී. රනේරාජරත්න
 ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති
 ජාතික විගණන කාර්යාලය

පිටපත - පළාත් පාලන කොමසාරිස් (ලාව පළාත)